

කැඹතිය විශ්ව විද්‍යාලය (ක්‍රී ලංකාව)

**ඉහළ වලවේ දෝශීයේ නුම් පරිහරණ වෙනස් වීම
සමග සිදු වන වනාන්තර ක්ෂය වීම**



විනාග අංකය - FGS / GEO / MC / 09 / 013

නුගේල විද්‍යා අධ්‍යාපනාංශය

ප්‍රමේණ අංකය:	882
වර්ග අංකය:	

කැඹතිය විශ්ව විද්‍යාලයේ සමාජීය විද්‍යා පීධියේ ප්‍රශ්නාත් උපාධි
පාධිමාලාවේ (නුගේල විද්‍යාව) සමාජීය විද්‍යාපත්‍ර (M. S. Sc.)
෋පාධිය සඳහා ඉදිරිපත් කෙරෙන ස්වාධීන ක්ෂේත්‍රීය
පර්යේෂණ අධ්‍යාපන නිබන්ධයකි (2009).

සාරාංශය

වර්තමානයේ නිවර්තන හා උප නිවර්තන ප්‍රදේශ වල පිහිටා තිබෙන වනාන්තර හා ලද කැලු ප්‍රදේශ මානව ක්‍රියාකාරකම් තුළින් හැකි ලෙන්නට පටන් ගෙන තිබේ. ආහාර නිෂ්පාදනය ට මිනිසා යොමුවේ මත් සමග පාරිසරික ලේෂයන් සමග ගැටෙන්නට සිදු වේ. විවිධ වූ පෙන ලටපුතු සඳහාද පාරිසරික සම්පත් යොදාගැනීමේ මෙම මෙනිද සංරක්ෂණ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක ව්‍යවත් බොහෝ විට පැහැදිලි කුමවේද අනුගමනය කිරීමක් දැකිය නොහැක. ඉහළ වලවේ උෂ්ණය ප්‍රදේශයේ මැත දැක හය තුළ දී ජනාචාසකරණය නිසා මේ තත්ත්වය උගුව ඇත්තේ පාරිසරික සංරක්ෂණයන් තොර සංවර්ධනය නිසාය. 1980 දැකයෙන්මෙහිට විශාල වශයෙන් නිවාස, වගා බීම්, මාර්ග, ප්‍රජා ජල ව්‍යුහය, ගුම්පාදන ව්‍යුහයන් රාකියක් ස්ථාපිතය. මෙවතින් ව්‍යුහයන් මින් වන සහ සත්ව ප්‍රජාවට ප්‍රජාවට බලපෑමක් එළුල වී ඇත.

අනෙකුත් ප්‍රදේශ වල සිදු වන වනාන්තර සෘජ වීමට හේතු ඇතුළත් කරන ලද්දේ අධ්‍යයන ප්‍රදේශයේ පවතින තත්ත්වයේ වෙනස් පැහැදිලි කරගැනීම පහසු වීමටය. මෙම ප්‍රදේශයේ ඇතැම් ස්ථාන නිර්ණයන්දේ පැහැදිලි වූයේ, තුම් පරිගරණ රටාව ඉතා කෙටි කාලයක් තුළ දී වෙනස් වී ඇති බවය. ප්‍රදේශයේ, ඉදි කිරීම්, වගා කටයුතු, විවිධ ව්‍යුහයන්, අපර ව්‍යුහ තත්ත්වයන් සංවර්ධනය, කර්මාන්ත ඉදි කිරීම වැනි විවිධ ක්‍රියාදාමයන් නිසා තුම් පරිගරණ රටාවේ වෙනස් වීම් සිදු වී ඇත.

ප්‍රදේශයේ ජනාචාසකරණයේ දී ලද කැලු හා වනාන්තර බීම් හාවිත විය. ප්‍රදේශයේ ජනතා පූහ සිද්ධිය සඳහා සකසන විවිධ ව්‍යුහයන් සඳහා ද ලද කැලු හා වනාන්තර බෙහෙවින් සෘජ වීමට ලක්වී ඇත. මාර්ග පද්ධති ඉදිකිරීම නිසා වනාන්තර සෘජ වීම වේගවත් වේ. ප්‍රදේශයේ ජනතාවගේ සමාජ ආර්ථික ගැටළ ද වනාන්තර සෘජ වීමට ඇති අතර, ආර්ථිකම ස මුලාශ්‍යයක් වශයෙන් ද ඇතැම් ප්‍රදේශයන්හි වන සම්පත් යොදා ගෙන ඇති බව දැක ගතහැකි හැකි විය. විවිධ ක්‍රියාදාමයන් සඳහා ලද කැලු හා වනාන්තර යොදා ගැනීමෙන් වර්තමානයේ ඇතිවන ගැටුව සඳහා ස්ථිර විසඳුම් යොළනා පිළිබඳ මේ පර්යේෂණ මුන්ත්‍රය තුළින් විශාලු සෘජයෙන්මක ලෙස ඉදිරිපත් කෙරේ.